

## 11 ශේෂීය

### 08 - රසායනික ප්‍රතිඵූප ආග්‍රිත තාත විපර්යාක

#### විද්‍යාව



සැකකුම්:

චිල්.ගාමිණි ජයස්‍රිරය මයා

ගුරු උපදේශක(විද්‍යාව)

වෙන්/කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය

මුණුවිල


# රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාහ විපර්යාක



- ගෙවීමේ දැල්ව අවස්ථාවක්

# රසායනික ප්‍රතික්‍රියා ආණුත් තාහ විපර්යාක

- මතකයට නැගන්න.



- එහිදී අලුතින් දුවස කෙදී ඇත.
- එනම් රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවී ඇත.

# රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාස

- එහිදී ප්‍රතික්‍රියාවක් සිදුවූ බවට ඔබට  
නිරික්ෂණය කළ හැකි විපර්යාස  
මොනවා දී?
- **ආලෙක්ස පිටවීම**
- **තාපය පිටවීම**
- **ගෝලියක් ඇතිවීම**
- **වර්ණය වෙනස්වීම**
- **ගන්ධයක් ඇතිවීම**



## රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

01.

ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී වැදගත් විපර්යාසයක්  
ලෙස තාප විපර්යාසයක් සිදුවීම හැඳින්විය  
හැකිය.

ප්‍රතික්‍රියාව සිදුවීමේදී තාපය පිටවීම නිසා  
උප්පෙන්නත්වය ඉහළ යාමක් හෝ ප්‍රතික්‍රියාව  
සිදුවීමට තාපය ලබා ගැනීම නිසා  
උප්පෙන්නත්වය පහළ යාමක් හෝ සිදු විය  
හැකිය.

එනම් තාප විපර්යාසයක් සිදුවිය හැකිය.

# රසායනික ප්‍රතිඵ්‍යා ආගුත් තාප විපර්යාක

- ප්‍රතිඵ්‍යාවක සිදුවීමේ දී තාප විපර්යාසයක සිදුවන අවස්ථා කිහිපයක් විමසා බලමු.
  - a. සොංචියම් හයිඩිරෝක්ස්ඩ්‍රිඩ් පළයේ දිය කිරීම。  
**ලැංඡන්තවය ඉහළ යයි**
  - b. ගෙළුණෝස් පළයේ දිය කිරීම  
**ලැංඡන්තවය පහළ යයි**

c. ශ්‍රී ලංකා දිග කිරීම

**ලේඛනවය පහළ ගැසි**

d. ඇමෝතියම් ක්‍රේඩිට් ප්‍රතික්‍රියා දිග කිරීම

**ලේඛනවය පහළ ගැසි**

රසායනික ප්‍රතිඵලියා ආගුත් තාහ විපර්යාක

රසායනික ප්‍රතිඵලියාවක සිදුවීමේදී  
තාපය පිටවේ

නම්

එචෙනි රසායනික ප්‍රතිඵලියා

තාපදායක ප්‍රතිඵලියා

ලෙස ද,

රසායනික ප්‍රතිඵලියා ආගුත් තාහ විපරීයා

රසායනික ප්‍රතිඵලියාවක් සිදුවීමේ දී  
තාපය අවශ්‍යෙක්‍ය  
වේ නම්  
එවත් රසායනික ප්‍රතිඵලියා  
තාපාවශ්‍යෙක්‍යක ප්‍රතිඵලියා  
ලෙස ද තැදින්වේ.

රසායනික ප්‍රතිඵලියා ආගුත් තාහ විපර්යාක

තාපදායක ප්‍රතිඵලියා

02.

රසායනික ප්‍රතිඵලියාවක සිදුවීමේදී  
තාපය පිටවේ

නම්

එචෙනි රසායනික ප්‍රතිඵලියා  
තාපදායක ප්‍රතිඵලියා  
ලෙස හැඳුනු බව බබට මතක ඇති.

## රසායනික ප්‍රතිඵ්‍යා ආගුත් තාහ විපර්යාක

- i. තාපදායක රසායනික ප්‍රතිඵ්‍යා සඳහා නිදහුන් කිහිපයක් පහත දැක්වේ.
  - මැග්නීසියම් පටියක් දැනනා කිරීම
  - සොබියම් පලය සමඟ ප්‍රතිඵ්‍යා කිරීම
  - සිනක් /මැග්නීසියම් කැබුලේක් තනුක අම්ලයක් සමඟ ප්‍රතිඵ්‍යා කිරීම

රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාහ විපර්යාක

Mg පටි කැබැලේලක් තනුක HCl අම්ලයට දැමීම.



Mg කැබැල්ල ත්‍රෑත වේ. වාය බෙඳ පිටවේ.


Smart Learning For Students by Chilaw Education Zone

රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

මැග්නීකියම් තටියක්  
දහනය කිරීම



# රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාහ විපර්යාක



- කේඩියම් කැබෑල්ලක් විවිධ දූටලට දැමු අවස්ථාවක්

## රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

ii. තාපදායක ප්‍රතික්‍රියාවක් සරල ප්‍රකාශනයකින් මෙසේ ලියා දැක්විය හැකිය.

**ප්‍රතික්‍රියාක** → **ඒල + තාපය**

## රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

iii. තාපදායක ප්‍රතික්‍රියාවක වඩා වැඩි ගෙක්ති  
ප්‍රමාණයක් ඇත්තේ ප්‍රතික්‍රියකවල ද,  
නැතහොත් එලවල ද?

ප්‍රතික්‍රියක  එල + තාපය

**1000 J**

**800 J    200 J**


ගෙක්තිය වැඩිගෙන් ඇත්තේ ප්‍රතික්‍රියක වල ය.

# රසායනික ප්‍රතිඵලියා ආගුත් තාහ විපර්යාක

- තාපදායක ප්‍රතිඵලියාවක් ගෙත්ති සටහනකින් දැක්වීය තැකි ග.

# රසායනික ප්‍රතිඵ්‍යා ආගුත් තාහ විපර්යාක

- තාපදායක ප්‍රතිඵ්‍යාවක ගෙති සටහනකින් දැක්වීම.



රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාහ විපර්යාක

# තාපාවගේ ජෙව්‍යාල ප්‍රතික්‍රියා

03.

රසායනික ප්‍රතිඵ්‍යාවක සිදුවීමේ දී  
**තාපය අවශ්‍යෙක්‍යය**

වේ නම්

එච්‌ඩේ රසායනික ප්‍රතිඵ්‍යා  
**තාපාවශ්‍යෙක්‍යක ප්‍රතිඵ්‍යා**

ලෙස ගැඹුන්වූ බව ඔබට මතක ඇති.

## රසායනික ප්‍රතිඵ්‍යා ආගුණ තාප විපර්යාක

- i. තාපාවශේෂක රසායනික ප්‍රතිඵ්‍යා සඳහා  
නිදහුන් කිහිපයක්
  - සිටිරික් අම්ලය සහ සොඩියම් බඳී  
කාබනේට් අතර ප්‍රතිඵ්‍යාව
  - හරිත ගාක තුළ සිදුවන ප්‍රභාසංශ්ලේෂණය
  - කැලෙසියම් කාබනේට් රත් කළ විට සිදුවන  
විශේෂනය

## රසායනික ප්‍රතික්‍රියා ආණුත් තාහ විපර්යාක

ii. තාහාවගේ මෙහෙම ප්‍රතික්‍රියාවක් සරල ප්‍රකාශනයකින් මෙසේ ලියා දැක්විය හැකි යි.

**ප්‍රතික්‍රියක + තාපය → එල**

## රසායනික ප්‍රතික්‍රියා ආණුත් තාප විපර්යාක

iii. තාපාවලයේෂක ප්‍රතික්‍රියාවක වඩා වැඩි ගෙත්ති ප්‍රමාණයක් ඇත්තේ ප්‍රතික්‍රියකවලද, නැතහෙත් එලවලද?

**ප්‍රතික්‍රියක + තාපය**            **එල**

**800 J**      **200 J**      **1000 J**


**ගෙත්තිය වැඩිගෙන් ඇත්තේ එල වල ය.**

# රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

- තාපාවගේ ප්‍රතික්‍රියාවක් දී ගෙති සටහනකින් දැක්විය හැකිය.

# රසායනික ප්‍රතිඵ්‍යා ආගුත් තාහ විපර්යාක

- තාපාවශේෂක ප්‍රතිඵ්‍යාවක් ගෙති සටහනකින දැක්වීම.



රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාස

තාප විපර්යාස සම්බන්ධ ගැටළු කිහිපයක්  
විසඳුම්

## රසායනික ප්‍රතිඵලියා ආගුණ තාප විපර්යාක

04. මැගේන්සියම් තහුරු හයිබිරෝක්ලොරික් අම්ලය සමඟ දක්වන ප්‍රතිඵලියාව තාපදායක ප්‍රතිඵලියාව කි.

i. ඉහත ප්‍රතිඵලියාව තුළින රසායනික සමීකරණයකින් දක්වන්න.

# රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාහ විපර්යාක

තාහ විෂ්කෘත්‍යාස් සෙවනීය තුම්බා තොයෝගික සේවකරණ


ලිංගේ දී අවධානය යොමු කළ යුතු කරනු

ශෞතික තත්ත්ව අනුව තාහ විෂ්කෘත්‍යාස් වෙනස් වන බැව්න් ප්‍රතික්‍රියක සහ මූල්‍ය උග්‍රහ අනුත්‍ය අනිවාස්‍යයන් අනිවාස්‍යයන් දැක්විය යුතුය.

# රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක


## රසායනික ප්‍රතික්‍රියාව

මැගනීසියම් + හයිඩ්‍රිචලෝජ්‍ය අම්ලය = මැගනීසියම් කලෝරයිඩ් + හයිඩ්‍රිපන්



## රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

ii. ප්‍රතික්‍රියාව ගෙති සටහනකින දක්වනන.



# රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාං විපරීයාක

තාං විශ්වයාස ගණනය කිරීමේදී : ප්‍රතික්‍රියා කෙටුනු ලබන දුටුණුය තහුක බලීය දුටුණුයක් නම් දුටුණුයේ ස්ථානවය බලුයේ ස්ථානවයට සොන යයි උපකළුපනය කෙන්න.

තාං විශ්වයාස ගණනය කිරීමේදී : ප්‍රතික්‍රියා කෙටුනු ලබන දුටුණුය තහුක බලීය දුටුණුයක් නම් දුටුණුයේ විශිෂ්ට තාං ධාරිතාව බලුයේ විශිෂ්ට තාං ධාරිතාවට සොන යයි උපකළුපනය කෙන්න.


## රසායනික ප්‍රතික්‍රියා ආග්‍රිත තාප විපර්යාක

iii. මැගේනීසියම් 1 g ක් තනුකු  
හයිඩ්බූරෝක්ලෝරික් අමුලය  $50 \text{ cm}^3$  ක්  
සමග ප්‍රතික්‍රියා කළ විට උෂ්ණත්වය  $30 {}^\circ\text{C}$   
හිට  $40 {}^\circ\text{C}$  දක්වා ඉහළ ගියේ නම්  
ප්‍රතික්‍රියාව ආග්‍රිත තාප විපර්යාසය  
කොපමණදායී ගණනය කරන්න. (පළයේ  
සනත්වය  $1 \text{ g cm}^{-3}$ , පළයේ විශිෂ්ට තාප  
උරිතාව  $4200 \text{ J kg}^{-1} {}^\circ\text{C}^{-1}$  )

## රසායනික ප්‍රතික්‍රියා ආණුත් තාහ විපර්යාක


i. ප්‍රතික්‍රියාව තුළිත රසායනික කම්බරණයකින් දැක්වන්න.

මැගනීසියම් + හයිඩ්‍රිචලෝජික අම්ලය = මැගනීසියම් කලෝරයිඩ් + හයිඩ්‍රිපන්



## රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

ii. ප්‍රතික්‍රියාව ගෙති සටහනකින දක්වනන.



# රසායනික ප්‍රතිඵලියා ආගුණ තාප විපර්යාස

- තාප විපර්යාසය ගණනය කිරීම
- දුවණ පරිමාව = **50 cm<sup>3</sup>**
- දුවණයේ ස්කන්ධය = **50 g**
- දුවණ ස්කන්ධය =  $\frac{50}{1000}$  kg

# රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

- අවසාන උප්පාත්වය = **40 °C**
- ආරම්භක උප්පාත්වය = **30 °C**
- උප්පාත්ව වෙනස = **10 °C**

## රසායනික ප්‍රතික්‍රියා ආණුත් තාප විපර්යාක

- ජලයේ විශිෂ්ට තාප බාරිතා අගය

$$\text{ව.තා.ඩ.)} = 4200 \text{ J kg}^{-1} \text{K}^{-1}$$

- එය මෙසේ දූ දුකේවිය හැකිය.

$$\text{ව.තා.ඩ.)} = 4200 \text{ J kg}^{-1} {}^{\circ}\text{C}^{-1}$$

## ගණනයට අදාළ ක්‍රිතය

$$Q = mc\theta$$

$Q$  = තාප ප්‍රමාණය

$m$  = ස්කන්ධය

$C$  = විශිෂ්ට තාප බාරිතාවය

$\theta$  = උග්‍රණයේ වෙනස

# රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

$$Q = ?$$

$$m = 50/1000 \text{ kg}$$

$$C = 4200 \text{ J kg}^{-1} {}^{\circ}\text{C}^{-1}$$

$$\theta = 10 \text{ } {}^{\circ}\text{C}$$

# රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

$$Q = mc\theta$$

$$Q = \frac{50}{1000} (\text{kg}) \times 4200 (\text{J kg}^{-1} \text{ } ^{\circ}\text{C}^{-1}) \times 10 (^{\circ}\text{C})$$

$$Q = 2100 \text{ J}$$

## රසායනික ප්‍රතික්‍රියා ආග්‍රිත තාප විපර්යාස

04. සේව්බියම් හයිඩ්රෝක්සයිඩ් ස්ථීරික  $1\text{g}$  ක්  $30^{\circ}\text{C}$  තනුක සල්ගියුරික් අමුලය  $100 \text{ cm}^3$  සමඟ ප්‍රතික්‍රියා කළ විට දාවනයේ උෂ්ණත්වය  $45^{\circ}\text{C}$  දක්වා ඉහළ ගියේ නම් ප්‍රතික්‍රියාව ආග්‍රිත තාප විපර්යාසය කොපමණදායී ගණනය කරන්න. (ඡලයේ සනත්වය  $1 \text{ g cm}^{-3}$ , ඡලයේ විශිෂ්ට තාප ධාරිතාව  $4200 \text{ J kg}^{-1} \text{ }^{\circ}\text{C}^{-1}$  වේ.)


05. සේවීයම් හයිබිරෝක්සයිඩ්, තනුක  
සල්ගියුරුත් අම්ලය සමඟ දක්වන ප්‍රතිඵ්‍යාව  
තාපදායක ප්‍රතිඵ්‍යාව කි.

i. ඉහත ප්‍රතිඵ්‍යාව තුළින රසායනික  
සම්කරණයකින් දක්වන්න.

# රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක


## තැවත් රසායනික ප්‍රතික්‍රියාව

සේබියම් ගණිතීරෙක්සයිඩ් + සල්ංගුරික අම්ලය = සේබියම් සලෝට් + ජලය



# රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

ii. ප්‍රතික්‍රියාව ගෙත් සටහනකින් දක්වන්න.



## රසායනික ප්‍රතිඵලියා ආගුණ තාප විපර්යාක

iii. ප්‍රතිඵලිව ආගුණ තාප විපර්යාකය  
ගණනය කරන්න.

- දූටෝ පරිමාව = **100 cm<sup>-3</sup>**
- දූටෝ ස්කන්ධය = **100 g**
- දූටෝ ස්කන්ධය = **100/1000 kg**

## රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

- අවසාන උපෙනුත්වය = **45 °C**
- ආරම්භක උපෙනුත්වය= **30 °C**
- උපෙනුත්ව වෙනස = **15 °C**

# රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

$$\text{ව.තා.ඩා} = C = 4200 \text{ J kg}^{-1} ^\circ\text{C}^{-1}$$

## රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

$$Q = ? \quad m = 100/1000 \text{ kg}$$

$$C = 4200 \text{ J kg}^{-1} {}^{\circ}\text{C}^{-1}$$

$$\theta = 15 {}^{\circ}\text{C}$$

$$Q = mc\theta$$

$$Q = 100/1000 \times 4200 \times 15$$

$$Q = 6300 \text{ J}$$

## රසායනික ප්‍රතික්‍රියා ආග්‍රිත තාප විපර්යාස

iv. රසායනික ප්‍රතික්‍රියා ආග්‍රිත තාප විපර්යාස පිළිබඳ ගණනය කිරීමෙහි දී යොදා ගැනෙන උපකල්පන මොනවා ද?

01. ප්‍රතික්‍රියා කරවනු ලබන දාච්‍යාය තනුක ජලීය දාච්‍යායක් නිසා දාච්‍යායේ සනත්වය ජලයේ සනත්වයට සමාන වේ.

02. ප්‍රතිඵලිය කරවනු ලබන දාච්‍යාය  
තනුක පලීග දාච්‍යායක නිසා දාච්‍යායේ  
විශේෂව තාප බාරිතාව පෙළේ විශේෂව  
තාප බාරිතාවට සමාන වේ.
03. ප්‍රතිඵලියට සිදුවීමේදී තාප භාන්‍යක සිදු  
ගොවේ.

## රසායනික ප්‍රතිඵල ආගුත් තාප විපර්යාස

v. තාප විපර්යාස ගණනය කිරීම් සඳහා යොදා ගැනෙන පරීක්ෂණවල දී ඇති විය හැකි දේශ දෙකක් සඳහන් කරන්න.

01. ප්‍රතිඵල සිදුවීමේදී තාප භානියක් සිදුවීම


02. බදුන ලබා ගත් තාපය ගණනය නොවීම

## රසායනික ප්‍රතිඵ්‍යා ආගුත් තාප විපර්යාක

vi. එම දේශී අවම කර ගැනීමට යොදා  
ගත හැකි උපක්‍රම සඳහන් කරන්න.

01. ප්‍රතිඵ්‍යාව සිදුකිරීමේදී තාප පරිවාරක  
ද්‍රව්‍යයකින් බදුන ආවරණය කිරීම
02. බදුන ලබා ගත තාපය ගණනය කිරීම

# රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාත විපර්යාක




ප්‍රතික්‍රියාව කිහිපිරිමේදී තාත සරිචාරක ද්‍රව්‍යකින් බඳුන  
ආවරණය කිරීම

# රසායනික ප්‍රතික්‍රියා ආග්‍රිත තාප විපරියාක


## තාපදායක ප්‍රතික්‍රියා

- ප්‍රතික්‍රියාව සිදුවීමේදී තාපය පිටවේ (රත් වේ)  
නිදු: සෝඩියම් ජලය සමග ප්‍රතික්‍රියාව
- රත් කළ විට දැනනය වේ  
නිදු: මැග්නිසියම් පටියක් දැනනය වීම



## තාපවශේෂක ප්‍රතික්‍රියා

- ප්‍රතික්‍රියාව සිදුවීමේදී තාපය ඇවශේෂණය වේ. (සිසිල වේ)  
නිදු: සිටිරක අම්ලය සෝඩියම් බඳී කාබනෙට් සමග ප්‍රතික්‍රියාව
- රත් කළ විට විශේෂනය වේ  
නිදු: කැලුසියම් කාබනෙට් රත් කිරීම



# රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

ඒව , ඇත්තේ ලබ ප්‍රතිච්‍රිත !

Yes, I Can !

- ✓ ප්‍රතික්‍රියාවක් සිදුවූ බවට නිර්ක්ෂණ ඉදෑර්ඛන් කිරීමෙන්.
- ✓ බෝයනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේ දී වැඳුගත් විජ්‍යාසයක් ලෙස තාප විජ්‍යාස භැඳුන්වීමෙන්
- ✓ තාපදායක ප්‍රතික්‍රියා යනු කුළක්දැයි විස්තර කිරීමෙන්
- ✓ තාපදායක ප්‍රතික්‍රියා සඳහා නිදුසුන් ඉදෑර්ඛන් කිරීමෙන්
- ✓ තාපදායක ප්‍රතික්‍රියාවක් තාප විජ්‍යාසය තුළිනා බෝයනික සළීකරණයකින් දැක්වීමෙන්

## රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

- ✓ තාපදායක ප්‍රතික්‍රියාවක තාප විපර්යාසය ගක්නී  
සටහනකින් දැක්වීමට
- ✓ තාපවෛශක ප්‍රතික්‍රියා යනු කුලක්දැයි විස්තර කිරීමට
- ✓ තාපවෛශක ප්‍රතික්‍රියා සඳහා නිද්‍යා ඉදිරිපත් කිරීමට
- ✓ තාපවෛශක ප්‍රතික්‍රියාවක තාප විපර්යාසය තුළින  
බෝයනික සළීකරණයකින් දැක්වීමට
- ✓ තාපවෛශක ප්‍රතික්‍රියාවක තාප විපර්යාසය ගක්නී  
සටහනකින් දැක්වීමට
- ✓ තාප විපර්යාසය ආගුණ සඳහා ගණනය කිරීම් සිදු  
කිරීමට

## රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

- ✓ තාප විපර්යාක ආගුණ ගණනය කිරීමෙහිදී යොදා ගැනීන උපකළුවන් සඳහන් කිරීමට
- ✓ තාප විපර්යාක ආගුණ පරීක්ෂණවලදී ඇති විය ගැකි දේශ ලොනටාදැයි සඳහන් කිරීමට

රසායනික ප්‍රතිඵලිය ආගුණ තාප විපර්යාස

11 ගෞරීය

රසායනික ප්‍රතිඵලිය ආගුණ තාප  
විපර්යාස

අභ්‍යන්තරය

## අගන්ස - බහුවරණ

නිවැරදි කේ චඩාත් ගැලපෙන පිළිබඳ කෝරා යටත්  
ඉරක් ඇදීන්න .

01. තාපදායක ප්‍රතිඵලියාවක දී  
අනිවාර්යෙන්ම සිදුවන සංසිද්ධියක්  
වන්නේ,
- 1) තාපය පිටවීම ග.
  - 2) තාපය අවශ්‍යෙක් වීම ග.
  - 3) ප්‍රතිඵලියක විශ්‍යාපනය වීමය.
  - 4) **තාපය යැයිවෙත සිදුවීම ග.**

## රසායනික ප්‍රතික්‍රියා ආණුත් තාප විපර්යාක

02. තාපාවශේෂක ප්‍රතික්‍රියාවක දී  
අනිවාර්යෙන්ම සිදුවන සංසිද්ධියක් වන්නේ,

- 1) තාපය පිටවීම ග.
- 2) තාපය අවශේෂණය වීම ග.
- 3) ප්‍රතික්‍රියක දහනය වීමය.
- 4) ප්‍රතික්‍රියක රත් වීම ග.

## රසායනික ප්‍රතික්‍රියා ආණුත් තාප විපර්යාක

03. කැලේසියම් කාබනේට්වලට තාපය සැපයු  
විට වියෝජනය වේ. මෙම ප්‍රතික්‍රියාව  
සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක් ද?

- 1) තාපදායක ප්‍රතික්‍රියාව කි.
- 2) තාපාවශේෂක ප්‍රතික්‍රියාව කි.
- 3) ශොතික විපර්යාසය කි.
- 4) රසායනික නොවන විපර්යාසය කි.

## රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාස

04. ප්‍රතික්‍රියාවක තාප විපර්යාසය මතින ඒකකය කුමක් ද?

- 1) J ග.
- 2)  $\text{kJ } ^0\text{C}^{-1}$  ග .
- 3)  $\text{J kg}^{-1} \ ^0\text{C}^{-1}$  ග .
- 4) K ග .

## රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

05. තාපදායක ප්‍රතික්‍රියාවක වචන  
සමීකරණය පහත ඒවායින් කුමක් ද?

- 1) ප්‍රතික්‍රියක + තාපය  $\longrightarrow$  එල
- 2) ප්‍රතික්‍රියක  $\longrightarrow$  තාපය + එල
- 3) ප්‍රතික්‍රියක  $\longrightarrow$  තාපය - එල
- 4) ප්‍රතික්‍රියක - තාපය  $\longrightarrow$  එල

## රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාස

06. තනුක  $\text{HCl}$  අමුලය  $100 \text{ cm}^3$  ක්  $\text{NaOH}$   $1\text{g}$  සමග ප්‍රතික්‍රියා කළ විට උෂ්ණත්වය  $10 ^\circ\text{C}$  කින් ඉහළ ගියේ නම් සිදුවන තාප විපර්යාසය කොපමණ ද? (ජලයේ විශිෂ්ට තාප ධාරිතාව  $4200 \text{ J kg}^{-1} {}^\circ\text{C}^{-1}$ )
- 1)  $4200 \text{ J}$ .
  - 2)  $42000 \text{ J}$ .
  - 3)  $420000 \text{ J}$ .
  - 4)  $4200 \times 10 \times 100 \text{ J}$ .

## රසායනික ප්‍රතික්‍රියා ආණුත් තාහ විපර්යාක

07. මැග්නීසියම් පටි කැබැල්ලක් තනුක  $\text{HCl}$  අම්ලයට දූම් විට සිදුවන්නේ,
- 1) තාපදායක ප්‍රතික්‍රියාව කි.
  - 2) තාපාවගෝපක ප්‍රතික්‍රියාව කි.
  - 3) හොඳික විපර්යාකය කි.
  - 4) රසායනික නොවන විපර්යාකය කි.

## රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාහ විපර්යාක

08. තාපදායක ප්‍රතික්‍රියාවක දී ප්‍රතික්‍රියකවල  
ගක්තිය එල සනු ගක්තියට..... ය.

- 1) සමාන
- 2) වඩා අඩු
- 3) වඩා වැඩි
- 4) අඩු හෝ වැඩි විය හැකි

## රසායනික ප්‍රතික්‍රියා ආණුත් තාහ විපර්යාක

පෙන්න ප්‍රකාග නිවැරදි නම් ✓ ලකුණු ද  
වැරදි නම් ✗ ලකුණු ද යොදන්න.

01. ගූලෝකෝස් ජලයේ දියවීම බෝයනික ප්‍රතික්‍රියාව කි.
02. සියලුම බෝයනික ප්‍රතික්‍රියා තාබදායක ය.
03. ප්‍රභාසංශේෂණ ප්‍රතික්‍රියාව තාබාවේෂක ප්‍රතික්‍රියාව කි.
04. කැලුණියල් කාබනේට්වලුව තාබය සැඡයු විව වියෝජනය විව තාබාවේෂක ප්‍රතික්‍රියාව කි.
05.  $Q = mc \theta$  ප්‍රකාශනය නාවිතයෙන් තාහ විපර්යාක ගණනය කළ යායි.

# රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාප විපර්යාක

01. තාපදායක ප්‍රතික්‍රියාවක් සිදුවන විට  
අජ්‍යෙන්ත්වය **දූහල** ..... (ඉහළ/පහළ) යයි.
02. ලුණු ජලයේ දියවීම .....**සොහිතික**  
විපර්යාසයක් වන අතර සෞඛ්‍යම් ජලය  
සමග ප්‍රතික්‍රියා කිරීම .....  
**බුද්‍යායනික**  
(රසායනික/ හොඳික ) විපර්යාසය කි.
03. තාප විපර්යාස සම්බන්ධ සම්කරණවල  
ප්‍රතික්‍රියකවල හා එලවල හොඳික තත්ත්ව  
දැක්වීම අනිවාර්ය .....( චේ./ නොචේ.)

## රසායනික ප්‍රතික්‍රියා ආගුණ තාං විපරියාක

04. බලීය දුවතායක් සමඟ ප්‍රතික්‍රියා කිරීමේදී සිදුවන තාං විපරියාස සළෑලන්ද ගතානය කිරීමෙහි දී යොදා ගත යුතු උපකළුපතායක් වන්නේ, දුවතායේ සනාතවය  
**ජලයේ** .....( අවශ්‍ය / නැත්තුවේ / ජලයේ )  
සනාතවයට භා විශිෂ්ට තාං ධාරිතාවයට  
**ස්ථාන** .....(අසු / වැස් / ස්ථාන) වන බවයි.
05. සළුරුයුරික් අවශ්‍ය සමඟ සෝෂියල් භයිසේෂාක්සයින් ප්‍රතික්‍රියා කළ විට සිදුවන්නේ .....**තාංදායක**.....  
(තාංදායක / තාංජාවයෝජක) ප්‍රතික්‍රියාව කි.

රසායනික ප්‍රතිඵ්‍යා ආගුණ තාප විපර්යාස



රසායනික ප්‍රතිඵ්‍යා ආගුණ තාප  
විපර්යාස

Yes | Can



# සේතුතිය !

සැකක්‍රම:

ච්‍රාන්තික ප්‍රයෙකුරු මයා

ගුරු උපදේශක(විද්‍යාව)

වෙන්/කොරීඩාස අධ්‍යාපන කාර්යාලය  
මුණුවිල